

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ (“ආයතනය”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2017 අංක 15 දරන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන පනත, 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂයපථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂයපථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව ;.
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,

- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාල සීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වර්ෂ 1-3 කාලයක සිට පවතින එකතුව රු. 626,399ක් වූ සංචාරක බංගලා ආදායම, ආපනශාලා ආදායම් හා පාඨමාලා ආදායම් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ගෙවා නොමැති ආපනශාලා කුලිය වහාම අයකර ගැනීමට සහ Bungalow Rent මුදල අනුමැතිය සහිතව පොත්වලින් කපා හැරීමට පියවර ගනිමි .	හිගහිටි මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

1.5.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ගෙවිය යුතු රු.652,409ක උපවිත වියදම් හා රු.3,272,007ක ආපසු ගෙවිය යුතු තැන්පතු වර්ෂ 1-3 ක කාලයක සිට නිරවුල් නොවී පවතින අතර, එකතුව රු. 2,421,404ක ණයහිමි ශේෂය වර්ෂයකට වැඩි කාලයක සිට නිරවුල් කිරීමකින් තොරව පැවතුණි.	ජර්නල් සටහන් මගින් හා පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව එම ශේෂ පොත්වලින් කපා හැරීමට හෝ නිවැරදි කිරීමට කටයුතු කරන බව .	ගෙවිය යුතු මුදල් නොපමාව නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති රීති රෙගුලාසිවලට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් නිකුත් කරන ලද යහපාලන මාර්ගෝපදේශය			
(i) 3.2 ඡේදය	කාර්ය මණ්ඩලයක් සඳහා බඳවා ගැනීමේ පරිපාටියක් පිළියෙළ කර එක් එක් තනතුරුවලට අදාළ වැටුප් හා වෙනත් ව්‍යුහය නිශ්චය කිරීමෙන් පසු එය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත්	රේඛීය අමාත්‍යාංශය මගින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීම සඳහා ලිපි යවා ඇත.	බඳවාගැනීමේ පරිපාටිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කළ යුතුය.

කළ යුතු වුව ද එවැනි අනුමැතියක් ලබාගැනීමෙන් තොරව 2024 දෙසැම්බර් 31 දිනට කාර්ය මණ්ඩලය 280 ක් සඳහා වැටුප් හා දීමනා ගෙවා තිබුණි.

- (ii) 3.6 හා 7.5 ඡේද උපායමාර්ග සැලැස්ම හා පියවර සැලැස්ම මත පදනම් වූ කාර්යසාධන ඇගයීම් පද්ධතියක් හඳුන්වා නොතිබූ අතර කාලානුරූපීව සකස් කළ යුතු කාර්යසාධන වාර්තා රේඛීය අමාත්‍යාංශය හා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කර නොතිබුණි.
- (iii) 6.7 ඡේදය ස්ථාවර වත්කම් හා තොග සම්බන්ධයෙන් වාර්ෂික වත්කම් සත්‍යාපනයක් සිදුකළ යුතු වුවද ,එසේ සිදුකර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා ගෙවීම් සඳහා ඉදිරිපත් නොකළ මාස 06 ඉක්මවූ සමාජවාදී සමාජවාදී රු.3,310,802ක් වූ චෙක්පත් ජනරජයේ මුදල් 10ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු සංග්‍රහයේ 396 කර නොතිබුණි.
- මුදල් රෙගුලාසිවලට අනුගත විය යුතුය.

1.7 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුමක වර්ෂය ආරම්භයේ රු.මිලියන 67.65 ක ශේෂයක් පැවති අතර, එම ශේෂය 2025 මාර්තු 31 වන විට රු.මිලියන 70.79 දක්වා වර්ධනය වී තිබුණි. එසේම මෙම ගිණුමේ වර්ෂයේ සෑම දිනයකදීම රු.මිලියන 40ක අවම ශේෂයක් නිෂ්කාර්යව පැවතීම තුළින් එම මුදල් ආයෝජනය කිරීම මගින් ආසන්න වශයෙන් රු.4,404,667ක පොළී ආදායමක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ආයතනයට අහිමි වී තිබුණි.	අතිරික්ත මුදල් පාලක මණ්ඩල අනුමැතිය සහිතව ආයතනීය සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට පියවර ගනු ලැබේ.	අතිරික්ත මුදල් ඵලදායීව ආයෝජනයට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ ආයතනයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 145,142,010ක උණකාවයක් වූ අතර ඊට ප්‍රතිවිරුද්ධ ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.1,070,583,360ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.1,215,725,370ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට පෙර වර්ෂයට සාපේක්ෂව ප්‍රමාණාත්මකව පරිත්‍යාග ලැබීම් අඩු වීම හා අර්ධ කාලීන පාඨමාලා වියදම්, වැටුප් හා ගමන් වියදම් සහ මූල්‍ය වියදම් ඉහළයාම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

විස්තරය	2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය රු.මිලියන	2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය රු.මිලියන	වෙනස වාසිදායක/ (අවාසිදායක) රු.මිලියන	ප්‍රතිශතය %
මූලධන ප්‍රදාන	606.48	418.37	188.11	45
පරිත්‍යාග	19.81	1,297.89	(1,278.08)	98
පුද්ගල පඩිනඩි	322.45	215.7	(106.75)	50
අර්ධකාලීන පාඨමාලා වියදම්	186.10	144.39	(41.71)	29

පෙර වර්ෂයට සාපේක්ෂව මූලධන ප්‍රදාන සියයට 45 කින් වැඩි වී තිබිය දී පරිත්‍යාග ලැබීම් සියයට 98 කින් පහල ගොස් තිබුණි. එසේම පුද්ගල පඩිනඩි හා අර්ධකාලීන පාඨමාලා වියදම් පිළිවෙලින් සියයට 50 කින් හා සියයට 29 කින් වැඩි වීමක් දක්නට තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 අංක 15 දරන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන පනතේ 16 වන වගන්තිය අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විමසා අදාල අමාත්‍යවරයා විසින් 06 දෙනෙකුගෙන් සමන්විත උපදේශන සභාවක් පත්කළ යුතු අතර, එම උපදේශන සභාව විසින් පනතේ 04 වන වගන්තියේ සඳහන් කර ඇති කර්තව්‍යයන් ඉටු කිරීම සම්බන්ධ සියළු කාරණා පිළිබඳ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ අදාල අමාත්‍යවරයාට නිර්දේශ ලබාදිය යුතු බවත් දක්වා තිබුණද, සමාලෝචිත වර්ෂය අවසානය දක්වා එවැනි උපදේශක සභාවක් පත්කර නොතිබීමෙන් ආයතනයේ කර්තව්‍යයන් නිසි ලෙස ප්‍රවීණ උපදේශක සභාවක උපදෙස් මත ක්‍රියාත්මක නොවන බව නිරීක්ෂණය විය.	උපදේශන සභාවේ සාමාජිකයින් පත් කිරීම සඳහා පනතේ දක්වා ඇති අවශ්‍යතාවයන් පරිදි අදාළ ආයතන වලින් නාම යෝජනා ලබා ගෙන එය පාලන මණ්ඩලයේ අනුමැතිය සමඟ ගරු අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය මගින් මෙම ආයතනයේ උපදේශන මණ්ඩලය පත් කිරීමට කටයුතු කර දෙන ලෙස ඉල්ලා 2025.04.29 දින අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කර ඇත.	පනතේ දක්වා ඇති කාර්යයන් ඉටු කිරීම සඳහා ප්‍රමාදයකින් තොරව කටයුතු කළ යුතුය.

- (ආ) 2017 අංක 15 දරන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන පනතේ 4 වගන්තිය අනුව ආයතනයේ කර්තව්‍යයන් ලෙස වෘත්තීය පුහුණුව පිළිබඳ පර්යේෂණ කරගෙන යාම, කලාපීය මධ්‍යස්ථාන පිහිටුවීම හා වෘත්තීය සහ තාක්ෂණික පුහුණු කිරීම් පිළිබඳව සභා සහ වාර ප්‍රකාශන පළ කිරීම දක්වා තිබුණද, සමාලෝචිත වර්ෂය තුළදී සභා හා වාර ප්‍රවේශපත්‍ර 01ක් පමණක් පල කර තිබුණු අතර පර්යේෂණ 13ක් පවත්වා තිබුණද, එම පර්යේෂණ වල ප්‍රගතියද විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ඇ) ආයතනය භුක්ති විදිනු ලබන අක්කර 29 ක් හා හෙක්ටයාර් 0.35029 විස්තීර්ණත්වයකින් යුත් ඉඩම් 05 ක් ලංකා ගම්නාගමන මණ්ඩලයට හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු බව දක්වා තිබුණද, එම ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය පවරාගැනීමට මේ දක්වා කටයුතු කර නොතිබුණි.
- (ඈ) අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරය ශිෂ්‍යයන් සඳහා වෙන්කර තිබුණද, එහි කාර්ය මණ්ඩලයේ 54 දෙනෙකු නේවාසිකව සිටිති. එසේවුවද එම කාර්ය මණ්ඩලය සමඟ ලිඛිත ගිවිසුමකට එළඹීම සිදුකර නොතිබූ අතර, නේවාසිකාගාරයේ ජලය, විදුලිය පරිභරණය කිරීම සඳහා අයකිරීමක්ද සිදුකර නොතිබුණි. තවද, නේවාසිකාගාරය සඳහා සහකාර නේවාසිකාගාර පාලන තනතුරක් ඇතිකර නිලධාරියෙකු බඳවා ගැනීමටද කටයුතු කර නොතිබුණි.
- (ඉ) 2020 වර්ෂයේ ආරම්භ කර 2021 අගෝස්තු 31 දින වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබූ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ශිෂ්‍යයන් සඳහා ඉදිකරන ලද මහල් 03 කින් යුත් කිලිනොච්චි ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ (SLGTI) නේවාසිකාගාරයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් රු.මිලියන 219.52ක් වැයකර තිබුණද, මේ දක්වා නේවාසිකාගාර පළමු හා දෙවන මහල් වල ඉදිකිරීම් වැඩ අවසන් කර නොතිබුණි.
- පළමු වාර සභාව 2024 දෙසැම්බර් මාසයේදී පල කරන ලද අතර එය e සභාවක් වශයෙන් වෙබ් අඩවියේ පල කරන ලදි. එහි දෙවන සභාව 2025 ජූලි මාසයේදී එලි දැක්වීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.
- මෙම ඉඩම් වල අයිතිය විධිමත් පරිදි ආයතනය වෙත පවරා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙස ඉල්ලා අමාත්‍යාංශය වෙත 2024.07.04 දින ලිපියක් යොමු කර ඇත.
- මෙම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම පවරාගැනීම් සිදුකළ යුතුය.
- නේවාසිකාගාරය පාලක තනතුර සඳහා වන බඳවා ගැනීම් පරිපාටිය කෙටුම්පත සකස් කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා රේඛීය අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙමින් පවතී.
- නේවාසිකාගාරය ඉදිකිරීමේ අරමුණ ඉටුවන පරිදි කටයුතු කිරීමට වගබලා ගත යුතුය.
- සිසුන්ගේ පහසුකම් සපුරාලීම සඳහා පරිපාලනය විසින් කඩිනම් විසඳුම් ලබාදිය යුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පවත්නා සම්පත් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් රත්මලානේ පිහිටි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පූර්ණකාලීන පාඨමාලා සඳහා බඳවාගැනීම සිසුන් 650කට සීමා කර තිබුණද, පූර්ණකාලීන පාඨමාලා පැවැත්වීම සඳහා ආණමඩුවේ අක්කර 09ක හා කිලිනොච්චියේ අක්කර 25ක භූමි ප්‍රමාණයක් උපයෝජනය කර ගැනීමටද අවධානය යොමු වී නොතිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	ආයතනයේ ධාරිතාවය වැඩි කිරීම සඳහා නිසි සැලැස්මකින් යුතුව කටයුතු කළ යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ ඌණ උපයෝජිත දේපල, පිරිසිදු හා උපකරණ

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනය සතු අධ්‍යක්ෂ/ විදුහල්පති නිල නිවස 2020 වර්ෂයේ මුල සිට කිසිදු නිලධාරියෙකුගේ භාවිතයට හෝ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින බව නිරීක්ෂණය වූ අතර, ඒ වෙනුවෙන් මෙම නිල නිවසේ ආරක්ෂක ගාස්තු ලෙස 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ගෙවා තිබූ රු. 4,170,930ක් නිෂ්ඵල වියදමක් වී තිබුණි.	නිල නිවස අළුත්වැඩියා කර වත්මන් අධ්‍යක්ෂ විදුහල්පතිගේ භාවිතයට ගැනීමට නියමිතය.	නිෂ්කාර්ය වත්කම් ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය විදුහල්පති, ප්‍රධාන ඉංජිනේරු (පුහුණු) හා ලේඛකාධිකාරී, ප්‍රධාන ඉංජිනේරු (නිෂ්පාදන, සේවා හා නඩත්තු) කිලිනොච්චි ජර්මානු පුහුණු ආයතනයේ ශාඛා විදුහල්පති හා නියෝජ්‍ය ශාඛා විදුහල්පති යන තනතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර එම පුරප්පාඩු පිරවීමට කටයුතු කිරීමට හා ආයතනයේ සේවක තනතුරු ප්‍රතිව්‍යුහගත කිරීමේදී වැටුප් වර්ධක සම්බන්ධයෙන් ඇති වූ ගැටලු සහගත තත්ත්වයන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර නිවැරදි කර ගැනීමට 2019 මැයි 23 දින පැවැති පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභා රැස්වීමේදී ලබාදී තිබූ නියෝග 2024 දෙසැම්බර් 31 දින තෙක් ක්‍රියාත්මක කර නොතිබුණි.	පුරප්පත් දැන්වීම දැන්වීම පළ කිරීමට අනුමැතිය ලබා දෙන මෙන් ඉල්ලා රේඛීය අමාත්‍යාංශය වෙත ලිපියක් 2025.03.24 දින යොමු කර ඇත. ඒ සඳහා අනුමැතිය ලද පසු ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.	මානව සම්පත් ඵලදායීව යොදා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය මත පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය.